



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2181/24 - 2020 ජුනි මස 26 වැනි සිකුරාදා - 2020.06.26

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත

5 වැනි වගන්තිය යටතේ නියමය

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ වන මම, 2020 ජුනි මස 16 දිනැති අංක 2180/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ උපලේඛනය මගින් දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ අංක 1516.20 යටතේ වන ශාඛමය මේද සහ තෙල් හා ඒවායින් ඉතිරි වූ කොටස් සඳහා අදාළ වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන්, කිලෝග්‍රෑමයකට රු. 440ක් අත්හරිනු ලැබිය යුතු බවට සහ සංයෝජිත වර්ගීකරණ අංක 1517.90 යටතේ වන අනෙකුත් (මාජරින්) සඳහා අදාළ වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දෙන්, කිලෝග්‍රෑමයකට රු. 400ක් අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.

මේ නියමය 2020 ජුනි මස 27 වැනි දින සිට ආරම්භ වන මාස 06ක් දක්වා වූ කාල සීමාවක් සඳහා, වලංගු පැවතිය යුතුය.

මහින්ද රාජපක්ෂ,
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය.

2020 ජුනි මස 26 වැනි දින,
කොළඹ 01,
මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ දී ය.

07 - 379

